

ප්‍රතිලාභ

අධ්‍යාපනික ප්‍රතිලාභ

- 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් සඳහා විශ්‍රාම වැටුපෙන් අඩක්
 - රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක් නම් රුපියල් 50,000ක් හිමිවේ.
- අ.පො.ස (සා/පෙළ) සමත් නම් විශ්‍රාම වැටුපට සමාන මුදලක්
 - රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක් නම් රුපියල් 100,000ක් හිමිවේ.
- රජයේ විශ්වවිද්‍යාලකට ඇතුළත්වීමේ දී
 - රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක් නම් රුපියල් 200,000ක් හිමිවේ.

අනෙකුත් ප්‍රතිලාභ

අවුරුදු 18 සිට ලබාගත විශ්‍රාම බැංකු චෙක්

- වයස අවුරුදු 60ත් පසු ජීවිතාන්තය දක්වා මාසිකව විශ්‍රාම වැටුප
- කලත්‍රයාට විශ්‍රාම වැටුප
- ස්ථිර අර්ධ අබලතා ප්‍රතිලාභ හිමිකම
- ස්ථිර පූර්ණ අබලතා විශ්‍රාම වැටුප
- මරණ පාරිතෝෂිකය
- විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාවක් ලැබීමේ දී, ගෙවූ මුදල ඊට අදාළ ආයෝජන අදායම් ද සමග ආපසු ලබාගැනීමේ හැකියාව



ද්‍රව්‍ය දරුවන්ගේ
අනාගත සුරක්ෂාව වෙනුවෙන් දිය හැකි
වටිනාම නිමිණය

සාමාජිකත්වය ලබාගත හැකි සහ වාරික මුදල් ගෙවිය හැකි ස්ථාන

- ග්‍රාම නිලධාරී / ආර්ථික සංවර්ධන නිලධාරී / සමෘද්ධි සංවර්ධන නිලධාරී හා සමාජ සේවා නිලධාරී මගින්
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල / දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින්
- ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා මගින්
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මගින්
- බලයලත් සමාජ ආරක්ෂණ උපදේශකවරු මගින් සාමාජිකත්වය පමණක් ලබාගත හැකිය.

වාරික මුදල් පමණක් ගෙවිය හැකි ස්ථාන

- මහජන බැංකුව - සියලුම ශාඛා මගින්
- ලංකා බැංකුව - සියලුම ශාඛා මගින්
- ජාතික ඉතිරිකිරීමේ බැංකුව - සියලුම ශාඛා මගින්
- සියලුම තැපැල් කාර්යාල මගින්




සන්නිවේදන අංකය
0112 88 60 88

දිපවිකාසන සමාජ ආරක්ෂණ දිස්ත්‍රික් කාර්යාල ආලය

කොළඹ	011-2369250	බදුල්ල	055-2225614
ගම්පහ	033-2229301	මොණරාගල	055-2276345
කළුතර	034-3749961	අනුරාධපුරය	025-2220529
ගාල්ල	091-2226169	පොළොන්නරුව	027-3274700
මාතලේ	041-2229252	අම්පාර	063-2224493
හම්බන්තොට	047-2256010	ත්‍රිකුණාමලය	026-2220053
රත්නපුරය	045-2224220	මඩකලපුව	023-2252715
කෑගල්ල	076-1404664	වවුනියාව	024-2222566
මහනුවර	081-2228387	මන්නාරම	023-2251715
මාතලේ	066-2233455	මුලතිව්	021-2290309
නුවරඑළිය	052-2224931	කිලිනොච්චිය	021-2285061
කුරුමාගල	037-2221895	යාපනය	021-2226163
පුත්තලම	032-2266795		

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය

මුදල් අමාත්‍යාංශය
 සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 සහයෝගී දායකත්වය



රජයේ රැකියාවක් නොකරන

ඔබට රාජ්‍ය විශ්‍රාම වැටුපක්



විශ්‍රාම වැටුප් යෝජනාක්‍රමය
 වයස අවුරුදු 18 - 59 දක්වා



පූර්ව සැලසුම්
 විශ්‍රාම වැටුප් යෝජනාක්‍රමය
 වයස අවුරුදු 18ට අඩු දරුවන්ට



සන්නිවේදන අංකය
0112 88 60 88



ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය

මුදල් අමාත්‍යාංශය
 සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 සමාජ ආරක්ෂණ පියස, අංක 18, රාජගිරිය පාර, රාජගිරිය.



www.ssb.gov.lk @ info@ssb.gov.lk 0112 886585/86



වයස අවුරුදු 18 - 59 ත් අතර රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම නොමැති ඔබ වෙනුවෙන්ම සැකසූ 100% ක රාජ්‍ය වගකීම සහ ආරක්ෂාව සහිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකි.

ප්‍රතිලාභ

- වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප.
- සාමාජිකයා විශ්‍රාමිකයෙකු ලෙස මියගියහොත් කලත්‍රයාට ද විශ්‍රාම වැටුප.
- ස්ථිර පූර්ණ අබලතාවයකට පත්වූ විට ඉදිරි වාරික ගෙවීම්වලින් නිදහස් කොට එදින සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප් හිමිවීම.
- විශ්‍රාම වැටුප් ලැබීමට පෙර සාමාජිකයා මියගියහොත් ඔවුන්ගේ යැපෙන්නන්ට එකවර පාරිතෝෂිකය සහ ගෙවන ලද මුදල, එහි ආයෝජන අදායම ද සමඟ ආපසු ලැබීම.
- ස්ථිර අර්ධ අබලතාවයකට පත්වූ විට වයස අනුව ගැළපූ පාරිතෝෂිකයක් සහ නියමිත වාරිකය ගෙවීමෙන් පසු අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප් හිමිවීම.
- සාමාජිකයා විශ්‍රාම වැටුප් ලබමින් සිටින අතරතුර කලත්‍රයකු හෝ නම්කරනු ලැබූ අයෙකු නොමැතිව මියගියහොත් විශ්‍රාමිකයා නමින් තැන්පත්ව ඇති මුදල, එහි ආයෝජන අදායම ද සමඟ ඔහුගේ/ඇයගේ පසු උරුමකරුවන්ට හිමිවීම.

වයස අවුරුදු **60 දී 100% ක**
රාජ්‍ය වගකීම සහිත
විශ්‍රාම වැටුපක්



වයස අවුරුදු 18ත් - 59ත් අතර පුද්ගලයෙකුට
 මාසික විශ්‍රාම වැටුප රු.10,000ක් සඳහා වාරික මුදල

(ඔබගේ අභිමතය අනුව ඕනෑම ප්‍රමාණයක
 මාසික විශ්‍රාම වැටුපකට හිමිකම ලබාගත හැකිය)

වයස (අවුරුදු)	මාසික වාරික මුදල (රු.)	මාසික වාරික සංඛ්‍යාව	මූලෝපායික වාරික මුදල (රු.)	මූලෝපායික වාරික සංඛ්‍යාව	වසර 5ක් තුළ වාර්ෂික වාරික 5කින් (රු.)	එකවර ගෙවන්නේ නම් මුදල (රු.)
18	400	504	1,000	168	9,250	38,000
19	400	492	1,100	164	10,000	41,000
20	400	480	1,200	160	11,000	45,000
21	500	468	1,300	156	12,000	49,000
22	500	456	1,400	152	13,000	53,000
23	500	444	1,500	148	14,250	58,000
24	600	432	1,700	144	15,500	63,000
25	600	420	1,800	140	17,000	69,000
26	700	408	2,000	136	18,500	75,000
27	800	396	2,200	132	20,250	82,000
28	800	384	2,400	128	22,000	89,000
29	900	372	2,600	124	24,000	97,000
30	1,000	360	2,900	120	26,250	106,000
31	1,000	348	3,000	116	28,500	116,000
32	1,100	336	3,300	112	31,250	126,000
33	1,300	324	3,700	108	34,000	138,000
34	1,400	312	4,000	104	37,000	150,000
35	1,500	300	4,500	100	40,500	164,000
36	1,700	288	4,900	96	44,250	179,000
37	1,900	276	5,500	92	48,250	195,000
38	2,100	264	6,100	88	52,750	213,000
39	2,300	252	6,800	84	57,500	233,000
40	2,600	240	7,500	80	62,750	254,000
41	2,900	228	8,400	76	68,750	278,000
42	3,200	216	9,400	72	75,000	303,000
43	3,600	204	10,600	68	82,000	331,000
44	4,000	192	11,900	64	89,750	362,000
45	4,400	180	12,900	60	98,000	396,000
46	5,000	168	14,700	56	107,500	433,000
47	5,000	156	14,700	52	107,500	433,000
48	5,700	144	16,800	48	117,500	474,000
49	6,500	132	19,400	44	128,750	518,000
50	7,600	120	22,500	40	141,250	568,000
51	8,100	108	24,100	36	154,750	622,000
52	9,600	96	28,600	32	169,750	682,000
53	11,600	84	34,500	28	186,500	748,000
54	14,300	72	42,400	24	205,000	820,000
55	18,000	60	53,500	20	225,500	901,000
56	23,700	48	70,400	16	-	990,000
57	33,200	36	98,700	12	-	1,089,000
58	52,400	24	155,700	8	-	1,199,000
59	110,000	12	327,300	4	-	1,321,000

වාරික ගෙවීම දී වාර්ෂික වාරික 10 කින්, 15 කින්, 20 කින්
 හා 25 ක් වශයෙන් නමැති ලෙස ගෙවීමේ හැකියාව ද පවතියි.

වාරික ගණන් බලන ආකාරය

උදා - අවුරුදු 20ක තැනැත්තෙකු රු.20,000 ක මාසික විශ්‍රාම වැටුපකට
 සාමාජික වේ නම් මාසික වාරික මුදල,

- රු.10,000ක විශ්‍රාම වැටුපක් සඳහා මාසික වාරික මුදල = රු. 400
- රු.20,000ක විශ්‍රාම වැටුපක් වෙනුවෙන් ගෙවිය යුතු මාසික වාරික මුදල = රු. 400 x 2 = රු. 800



අද ඉපදුන බිළිඳුගේ පටන් වයස අවුරුදු 18 ට අඩු දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මකයි. තම දෙමාපියන් හෝ භාරකරුවන් භාරකාරත්වය යටතේ වයස අවුරුදු 18 දක්වා ක්‍රියාත්මක වන "ආරක්ෂාව" සමාජ ආරක්ෂණ හිමිකම දරුවාට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු දරුවා නමින් "සුරකුම" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය වෙත මාරුකරනු ලැබේ.

වයස අවුරුදු 18ට අඩු දරුවෙකුට, අවුරුදු 60ත් පසු මාසික විශ්‍රාම වැටුප රුපියල් 50,000ක් සහ 100,000ක් සඳහා වාරික මුදල

(ඔබගේ අභිමතය අනුව ඕනෑම ප්‍රමාණයක
 මාසික විශ්‍රාම වැටුපකට හිමිකම ලබාගත හැකිය)

දරුවාගේ පිලිගැනීම උපන්දිනට වයස (අවුරුදු)	මාසික වාරික සංඛ්‍යාව	50,000			100,000		
		මාසික මුදල (රු.)	වාර්ෂික මුදල (රු.)	එකවර මුදල (රු.)	මාසික මුදල (රු.)	වාර්ෂික මුදල (රු.)	එකවර මුදල (රු.)
1	204	450	5,400	49,000	900	10,800	98,000
2	192	500	6,000	53,000	1,000	12,000	106,000
3	180	550	6,600	57,500	1,100	13,200	115,000
4	168	600	7,200	62,250	1,200	14,400	124,500
5	156	700	8,400	67,500	1,400	16,800	135,000
6	144	800	9,600	73,000	1,600	19,200	146,000
7	132	900	10,800	79,000	1,800	21,600	158,000
8	120	1,050	12,600	85,600	2,100	25,200	171,200
9	108	1,200	14,400	92,700	2,400	28,800	185,400
10	96	1,400	16,800	100,400	2,800	33,600	200,800
11	84	1,700	20,400	108,750	3,400	40,800	217,500
12	72	2,050	24,600	117,750	4,100	49,200	235,500
13	60	2,550	30,600	127,500	5,100	61,200	255,000
14	48	3,350	40,200	138,100	6,700	80,400	276,200
15	36	4,650	55,800	149,500	9,300	111,600	299,000
16	24	7,250	87,000	162,000	14,500	174,000	324,000
17	12	15,150	175,500	30,300			351,000

- ආරක්ෂාව යෝජනා ක්‍රමයට අදාළව ගෙවිය යුතු වාරික මුදල් එකවර, වාර්ෂික හෝ මාසිකව ගෙවීම් කළ යුතුය.
- වයස අවුරුදු 18 සම්පූර්ණ වනවිට ගිණුමේ පවතින ශේෂය අනුව විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම සිදුකරනු ලබයි.
- අධ්‍යාපන කඩඉම් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අවම විශ්‍රාම වැටුප රු.10,000කට වැඩි ආයතනිකව ලබා සිටිය යුතු අතර, අදාළ අධ්‍යාපන කඩඉම් ප්‍රතිලාභය ලැබීමට නම්, හිමිකම් ලබන විභාග ආරම්භවීමට වර්ෂයකට පෙර සාමාජිකත්වය ලබා තිබිය යුතුය.